

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka இலங்கைப் பரීட்சைத் திணைக்களம் Department of Examinations, Sri Lanka இலங்கைப் பரීட்சைத் திணைக்களம்
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka

66 S/T/E

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2015 දෙසැම්බර්
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2015 டிசெம்பர்
General Certificate of Education (Ord. Level) Examination, December 2015

පාලි
பாலி
Pali

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

වැදගත් : මෙම ප්‍රශ්න පත්‍රයට එක් භාෂාවකින් පමණක් උත්තර සැපයිය යුතුයි.
முக்கியம் : இவ்வினாத்தாளுக்குரிய விடைகளை ஒரு மொழியில் மட்டுமே எழுதுதல் வேண்டும்.
Important : This question paper should be answered entirely in one language only.

- * I කොටසේ ප්‍රශ්න දෙකටත් II කොටසින් ප්‍රශ්න තුනකටත් පිළිතුරු සපයන්න.
- * පகுති I இல் உள்ள இரண்டு வினாக்களுக்கும் பகுதி II இல் ஏதாவது மூன்று வினாக்களுக்கும் விடை எழுதுக.
- * Answer the two questions in Part I and any three questions in Part II.

I කොටස / பகுதி I / Part I

1. (අ) පහත දැක්වෙන පද අකාරාදී පිළිවෙළට පෙළ ගස්වා ඒවායේ විභක්තිය නම් කරන්න. (ලකුණු 10 යි)
- (அ) பின்வரும் சொற்களை அகரவரிசைக்கு அமைய ஒழுங்குபடுத்தி, அவற்றின் விபக்தியைப் பெயரிடுக. (10 புள்ளிகள்)
- (a) Rearrange the following words in alphabetical order and name their cases. (10 marks)

- | | | |
|-----------------|----------------|---------------|
| (i) අදින්නාදානා | (ii) එකමන්තං | (iii) ආකාසෙන |
| (iv) එසො | (v) කාමෙසු | (vi) අරහතො |
| (vii) මනසා | (viii) මයං | (ix) අත්ථාය |
| (x) හන්තෙ | | |
| (i) adinnādānā | (ii) ekamantaṃ | (iii) ākāśena |
| (iv) eso | (v) kāmesu | (vi) arahato |
| (vii) manasā | (viii) mayam | (ix) atthāya |
| (x) bhante | | |

- (ආ) පහත සඳහන් පදවල නිවැරදි සිංහල තේරුම ලියා දක්වන්න. (ලකුණු 10 යි)
- (ஆ) பின்வரும் சொற்களின் சரியான கருத்தை தமிழில் எழுதுக. (10 புள்ளிகள்)
- (b) Write the correct meaning of the following words in English. (10 marks)

- | | | | |
|-------------------|-------------------|---------------------|-----------------|
| (i) අවිධාය | (ii) අනප්පකං | (iii) ඉතරස්ස | (iv) කදලියො |
| (v) කලන්දකං | (vi) ගුළකීළං | (vii) ඡවිං | (viii) ජෙට්ඨකො |
| (ix) තතියො | (x) තිරියං | (xi) නිද්දං | (xii) නිපතිත්වා |
| (xiii) පක්ඛාලෙසි | (xiv) පරියොසානං | (xv) ඵාරුසකපානං | (xvi) භුමිපාලො |
| (xvii) මාදිසං | (xviii) වායමති | (xix) සල්ලක්ඛෙත්වා | (xx) සාමඤ්ඤං |
| (i) atthāsi | (ii) anappakaṃ | (iii) itarassa | (iv) kadaliyo |
| (v) kalandakaṃ | (vi) gulakīḷaṃ | (vii) chaviṃ | (viii) jettḥako |
| (ix) tatiyo | (x) tiriyaṃ | (xi) niddaṃ | (xii) nipatitvā |
| (xiii) pakkhālesi | (xiv) pariyaśānaṃ | (xv) phārusakapānaṃ | (xvi) bhūmipālo |
| (xvii) mādisaṃ | (xviii) vāyamati | (xix) sallakkhetvā | (xx) sāmāññaṃ |

2. (අ) සිංහලට නගන්න.
 (அ) தமிழில் மொழிபெயர்க்க.
 (a) Translate into English.

(ලකුණු 05 යි)
 (05 புள்ளிகள்)
 (05 marks)

අප බො සුද්ධොදනො සක්කො යෙන භගවා තෙනුපසංකම්. උපසංකම්ත්වා භගවත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්තො බො සුද්ධොදනො සක්කො භගවත්තං එතදවොච. භගවති මෙ භන්තෙ, පබ්බජිතෙ අනප්පකං දුක්ඛං අහොසි. තථානන්දෙ, අධිමත්තං රාහුලෙ. පුත්තපෙමං භන්තෙ ඡවිං ඡීන්දති, ඡවිං ඡෙත්වා චම්මං ඡීන්දති, චම්මං ඡෙත්වා මංසං ඡීන්දති, මංසං ඡෙත්වා නහාරුං ඡීන්දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡීන්දති, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආභවිව තිට්ඨති. සාධු භන්තෙ, අය්‍යා අනනුක්ඛාතං මාතාපිතූහි පුත්තං න පබ්බාජෙය්‍යන්ති.

Atha kho Suddhodano Sakko yena bhagavā tenupasaṅkami. Upasaṅkamitvā bhagavantam abhivādetvā ekamantaṃ nisīdi. Ekamantaṃ nisinno kho Suddhodano Sakko bhagavantam etadavoca. Bhagavati me bhante, pabbajite anappakaṃ dukkhaṃ ahosi. Tathā Nande, adhimattaṃ Rāhule. Puttapemaṃ bhante chaviṃ chindati, chaviṃ chetvā cammaṃ chindati, cammaṃ chetvā maṃsaṃ chindati, maṃsaṃ chetvā nahāruṃ chindati, nahāruṃ chetvā aṭṭhiṃ chindati, aṭṭhiṃ chetvā aṭṭhimiñjaṃ āhacca tiṭṭhati. Sādhū bhante ayyā ananūhiṭātaṃ mātāpitūhi puttāṃ na pabbajeyyunti.

- (ආ) සිංහලට නගන්න.
 (ஆ) தமிழில் மொழிபெயர்க்க.
 (b) Translate into English.

(ලකුණු 05 යි)
 (05 புள்ளிகள்)
 (05 marks)

බ්‍රහ්මාති මාතාපිතරො - පුබ්බාවරියාති වුව්චරෙ,
 ආහුණෙය්‍යා ච පුත්තානං - පජාය අනුකම්පකා.

තස්මා හි නෙ නමස්සෙය්‍යා - සක්කරෙය්‍යාථ පණ්ඩිතො,
 අත්තෙන අප් පානෙන - චත්ථෙන සයනෙන ච,
 උච්ඡාදනෙ නහාපනෙ - පාදානං ධොවනෙන ච.

තාය නං පරිවරියාය - මාතාපිතූසු පණ්ඩිතා,
 ඉධෙව නං පසංසන්ති - පෙච්ච සග්ගෙ ච මොදති.

Brahmāti mātāpitāro - pubbācariyāti vuccare,
 āhuṇeyyā ca puttānaṃ - pajāya anukampakā.

Tasmā hi ne namasseyya - sakkareyyātha paṇḍito,
 annena atha pānena - vatthena sayanena ca,
 ucchādanena nahāpane - pādānaṃ dhovanena ca.

Tāya naṃ paricariyāya - mātāpitūsu paṇḍitā,
 idheva naṃ pasamsanti - pecca sagge ca modati.

- (ඉ) පාලියට නගන්න.
 (இ) பாளியில் மொழிபெயர்க்க.
 (c) Translate into Pali.

(ලකුණු 10 යි)
 (10 புள்ளிகள்)
 (10 marks)

- සුමේධ, ඔබේ පියා කවරෙක් ද?
- සිවුපාවෝ වනයෙන් වනයට යති.
- ඉක්බිති ඔහුට මෙසේ සිතූණේ ය.
- මහණෙනි, මේ අන්ත දෙක ඇසුරු නොකළ යුතු ය.
- මව අඹ ගෙඩි අටක් මිල දී ගනී.

- සුමේත! උමතු තත්තෙ යාර් ?
- මිඟුකරුණ්කා කාට්ඨලිඟුණු කාට්ඨලිඟුණු පොකිණ්ණ.
- මිණ්ණර්, අඟුණුට ඉත්තකෙය්‍ය ආණ්ණමුණ්ණානු.
- මිණ්ණර්, ඉත්ත ඉරණ්ණු මුඛකෙය්‍යා පිණ්ණර්ඟකානු.
- තාය් ග්ඨු මාම්පමුණ්කෙය්‍යා වාණ්ණකිණ්ණානු.

- (i) 'O! Sumedha, who is your father?'
- (ii) Beasts go from jungle to jungle.
- (iii) Then, this thought occurred in him.
- (iv) O! monks, you should not follow these two extremes.
- (v) Mother buys eight mangoes.

II කොටස / பகுதி II / Part II

3. (අ) සිංහලට නගන්න.

(ලකුණු 05 යි)

(அ) தமிழில் மொழிபெயர்க்க.

(05 புள்ளிகள்)

(a) Translate into English.

(05 marks)

එකමන්තං ධීතො ඛො සාරිපුත්තො පරිබ්බාජකො ආයස්මන්තං අස්සජිං එතදවොච; විප්පසන්නානි ඛො තෙ ආචුසො, ඉන්ද්‍රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදානො, කංසි ත්වං ආචුසො, උද්දිස්ස පබ්බජිතො, කො වා තෙ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රොවෙසීති. අත්ථා'චුසො, මහාසමණො සත්ථාපුත්තො සත්ථාකුලා පබ්බජිතො තාහං භගවන්තං උද්දිස්ස පබ්බජිතො, සො ච මෙ සත්ථා, තස්ස වාහං භගවතො ධම්මං රොවෙසීති.

Ekamantaṃ thito kho Sāriputto paribbājako āyasmantaṃ Assajim etadavoca: vippasannāni kho te āvuso indriyāni, parisuddho chavivaṇṇo pariyodāto, kamsi tvaṃ āvuso, uddissa pabbajito, ko vā te satthā, kassa vā tvaṃ dhammaṃ rocesīti. Atthā'vuso mahāsamaṇo Sakyaputto, Sakyakulā pabbajito, tāhaṃ bhagavantaṃ uddissa pabbajito, so ca me satthā, tassa cāhaṃ bhagavato dhammaṃ rocemīti.

(ආ) සිංහලට නගන්න.

(ලකුණු 05 යි)

(ஆ) தமிழில் மொழிபெயர்க்க.

(05 புள்ளிகள்)

(b) Translate into English.

(05 marks)

අපාදකෙහි මෙ මෙත්තං - මෙත්තං ද්විපාදකෙහි මෙ,
චතුප්පදෙහි මෙ මෙත්තං - මෙත්තං බහුප්පදෙහි මෙ.

මා මං අපාදකො හිංසි - මා මං හිංසි ද්විපාදකො,
මා මං චතුප්පදො හිංසි - මා මං හිංසි බහුප්පදො.

සබ්බෙ සත්තා සබ්බෙ පාණා - සබ්බෙ භූතා ච කෙවලා,
සබ්බෙ භද්‍රානි පස්සන්තු - මා කඤ්චි පාපමාගමා.

Apādahehi me mettaṃ - mettaṃ dvipādahehi me,
catuppadehi me mettaṃ - mettaṃ bahuppadehi me.

Mā maṃ apādako hiṃsi - mā maṃ hiṃsi dvipādako,
mā maṃ catuppado hiṃsi - mā maṃ hiṃsi bahuppado.

Sabbe sattā sabbe paṇā - sabbe bhūtā ca kevalā,
sabbe bhadraṇi passantu - mā kañci pāpamāgamā.

(ඉ) පහත සඳහන් මාතෘකා දෙකෙන් එකක් තෝරා ගෙන, යටත් පිරිසෙයින් පාලි වාක්‍ය පහකින් යුත් (වචන විසිපහකට නො අඩු) රචනයක් ලියන්න. (ලකුණු 10 යි)

(இ) பின்வரும் இரண்டு தலைப்புகளில் ஒன்றைத் தெரிந்து குறைந்தது ஐந்து பாளி வாக்கியங்கள் கொண்ட (25 சொற்களுக்கு குறையாமல்) கட்டுரை ஒன்றை எழுதுக. (10 புள்ளிகள்)

(c) Write a composition of at least five Pali sentences (with not less than 25 words) on one of the following topics. (10 marks)

(i) අමිහාකං භගවා

(ii) මහාදෙවො රාජා

(i) Amhākaṃ Bhagavā

(ii) Makhādevo rājā

4. (අ) 'රාජ' ශබ්දය හෝ 'කඤ්ඤා' ශබ්දය හෝ සියලු විභක්තිවල වර්තනය. (වර්තනීම් වගුව අත්‍යවශ්‍යයි). (ලකුණු 08 යි)
- (அ) 'rāja' அல்லது 'kaññā' பெயரடியை அனைத்து விபக்திகளிலும் வேற்றுமைப்படுத்துக. (வேற்றுமைப்படுத்தும் அட்டவணை கட்டாயமானது). (08 புள்ளிகள்)
- (a) Decline the stem 'rāja' or 'kaññā' in all cases (Declension table is essential). (08 marks)
- (ආ) 'භූ' (භව) ධාතුව හෝ 'ලභ' ධාතුව හෝ පඤ්චම් පරස්පද හා අන්තනොපද දෙකෙහි ම වර්තනය. (වර්තනීම් වගුව අත්‍යවශ්‍යයි). (ලකුණු 07 යි)
- (ஆ) 'bhū' அல்லது 'labha' தாதுவினை பஞ்சமி பரஸ்ஸ பத, அத்தனோ பத ஆகிய இரண்டிலும் வினையுருவாக்குக. (வினையுருவாக்கும் அட்டவணை கட்டாயமானது). (07 புள்ளிகள்)
- (b) Conjugate the root 'bhū' (bhava) or 'labha' in full in both *parassapada* and *attanopada* of the Imperative mood (*Pañcamī*) (Conjugation table is essential). (07 marks)
- (ඉ) පහත සඳහන් නාම පදවල ශබ්ද ප්‍රකෘතිය දක්වන්න. (උදා: නරානං - නර) (ලකුණු 05 යි)
- (இ) பின்வரும் சொற்களின் பெயரடியினை எழுதுக. (உதா: நரானம் - நர) (05 புள்ளிகள்)
- (c) Write the stem of the following nouns (eg. *narāṇaṃ* - *nara*). (05 marks)
- | | | |
|-------------------|-----------------|------------------|
| (i) අන්තනො | (ii) අම්භාකං | (iii) කස්ස |
| (iv) ගච්ඡන්තස්ස | (v) ද්වින්නං | (vi) පුප්ඵානං |
| (vii) භික්ඛුනියා | (viii) වනිකාය | (ix) සත්ථාරානං |
| (x) සො | | |
| (i) attano | (ii) amhākaṃ | (iii) kassa |
| (iv) gacchantassa | (v) dvinnam | (vi) pupphāṇaṃ |
| (vii) bhikkhuniyā | (viii) vanitāya | (ix) satthārāṇaṃ |
| (x) so | | |
5. (අ) පහත දැක්වෙන ඡේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (ලකුණු 08 යි)
- (அ) பின்வரும் பந்தியை வாசித்து கேட்கப்பட்டுள்ள வினாக்களுக்கு விடை தருக. (08 புள்ளிகள்)
- (a) Read the passage and answer the questions given below. (08 marks)
- සා කිරෙකදිවසං චින්තෙසි “මයං ජෙට්ඨභාතිකො රජ්ජසිරිං පහාය පබ්බජිත්වා ලොකෙ අග්ගපුග්ගලො බුද්ධො ජානො, පුත්තොපිස්ස රාහුලකුමාරො පබ්බජිතො, භත්තාපි මෙ පබ්බජිතො, මාතාපි මෙ පබ්බජිතා. අහම්පි ඵත්තකෙ ඤාතිජනෙ පබ්බජිතෙ ගෙනෙ කිං කරිස්සාමි. අහම්පි පබ්බජිස්සාමිති භික්ඛුනී උපස්සයං ගන්ත්වා පබ්බජි.”
- (i) මෙම ඡේදයේ සඳහන් තැනැත්තියගේ සිතිවිල්ල ගෙනහැර දක්වන්න.
- (ii) අවසානයේ දී ඇය කළ දෙය කුමක් ද?
- (iii) භත්තා සහ ජෙට්ඨභාතිකො යන පදවල තේරුම් පිළිවෙළින් දක්වන්න.
- (iv) ඉහත ඡේදයේ සඳහන් අවසාන ක්‍රියාපද සංඛ්‍යාව ලියා දක්වන්න.
- Sā kirekadivasam cintesi “mayham jetṭhabhātiko rajjasirim pahāya pabbajitvā loke aggapuggalo Buddhō jāto. Puttopissa Rāhulakumāro pabbajito. Bhattāpi me pabbajito. Mātāpi me pabbajitā. Ahampi ettake ñātijane pabbajite gehe kiṃ karissāmi. Ahampi pabbajissāmiṭi bhikkhunī upassayaṃ gantvā pabbaji.
- (i) இந்தப் பந்தியில் வரும் பெண்ணின் எண்ணத்தைக் குறிப்பிடுக.
- (ii) இறுதியில் அவள் என்ன செய்தாள் ?
- (iii) *bhattā, jetṭhabhātiko* ஆகிய சொற்களின் கருத்தை ஒழுங்குமுறையில் எழுதுக.
- (iv) மேலே பந்தியில் வரும் முற்றுவினைகளின் எண்ணிக்கையை எழுதுக.
- (i) Write the thought of the woman in this passage.
- (ii) What did she finally do?
- (iii) Write the meanings of the words *bhattā* and *jetṭhabhātiko* in order.
- (iv) Write the number of finite verbs in the above passage.

6. (අ) පහත දැක්වෙන **A** කොටසේ සඳහන් පද සමඟ **B** කොටසේ පද අර්ථවත් ලෙස ගළපා ලියන්න. (ලකුණු 08 යි)
- (அ) பின்வரும் **A** பிரிவினிலுள்ள சொற்களை **B** பிரிவினிலுள்ள சொற்களுடன் கருத்துள்ள விதத்தில் இணைத்து எழுதுக. (08 புள்ளிகள்)
- (a) Match meaningfully the words in column **A** with the words in column **B**. (08 marks)

A	B
අග්ගලං	අත්ථු
කුලෙ	ආකොටෙහි
දායජ්ජං	ජාතං
නමො	ජායමානො
පටිගච්චෙව	දෙහි
පාදෙ	පක්ඛාලෙසි
බන්ධනං	පබ්බජ්ජනෙ
භගවති	පබුජ්ජිතවා

A	B
aggalam	atthu
kule	ākotehi
dāyajjam	jātam
namo	jāyamāno
paṭigacceva	dehi
pāde	pakkhālesi
bandhanam	pabbajite
bhagavati	pabujjhivā

- (ආ) පහත දී ඇති පද වගුවක් මගින් (i) තුමන්ත ක්‍රියා, (ii) පූර්වක්‍රියා හා (iii) නිපාත යන කොටස් තුනට ඇතුළත් කර දක්වන්න. (ලකුණු 07 යි)
- (ஆ) பின்வரும் சொற்களை (i) 'தும்' என்று வினையெச்சம் (ii) இறந்தகால வினையெச்சம் (iii) வேற்றுமைக்குட்படாதன (நிபாத) ஆகியவற்றைக் கொண்ட ஓர் அட்டவணையின் மூலம் காட்டுக.
- (b) Prepare a table with the following words classifying them into **Infinitives, Absolutives** and (other) **indeclinables**. (07 marks)

- (i) අජ්ජ (ii) අධො
- (iii) ආගමිම (iv) ආදාය
- (v) උද්ධං (vi) උපට්ඨාතුං
- (vii) ඔරුජ්භ (viii) කත්වා
- (ix) කෙවලං (x) ගන්තුං
- (xi) දාතුං (xii) දිස්වා
- (xiii) නිසජ්ජ (xiv) සද්ධිං

- (i) ajja (ii) adho
- (iii) āgamma (iv) ādāya
- (v) uddham (vi) upatthātum
- (vii) oruyha (viii) katvā
- (ix) kevalam (x) gantum
- (xi) dātum (xii) disvā
- (xiii) nisajja (xiv) saddhim

(ඉ) පහත දැක්වෙන පද විභක්තිය හා වචනය වෙනස් නොකොට ස්ත්‍රීලිංගයට හරවා ලියන්න.

(ලකුණු 05 යි)

(ඔ) පின்වරුම සොற்களின் ව්‍යාප්ති, ඉරුමය, පන්මයෙයා මාර්තාතු, පෙන්නාලාක මාර්තා ග්‍රහණය.

(05 புள்ளிகள்)

(c) Change the following words into feminine without changing the case and number.

(05 marks)

- | | |
|----------------|-----------------|
| (i) ගච්ඡන්තො | (ii) තස්ස |
| (iii) මානවකො | (iv) රක්ඛෙය්‍යො |
| (v) සබ්බෙ | |
| (i) gacchanto | (ii) tassa |
| (iii) mānavako | (iv) rañño |
| (v) sabbe | |

7. (අ) තද කථ අකුරෙන් මුද්‍රිත පදවල අර්ථය ලියන්න.

(ලකුණු 08 යි)

(ආ) தடித்த எழுத்துகளினால் அச்சிடப்பட்டுள்ள சொற்களின் கருத்தை எழுதுக.

(08 புள்ளிகள்)

(a) Write the meaning of the words in bold print.

(08 marks)

- සා එකස්ස රක්ඛෙය්‍යො **අභිසෙකා** හුත්වා තස්ස වියොගෙන දුක්ඛිතා.
 - ගිලානුපට්ඨාකො අජෙගුච්ඡි හොති **උච්චාරං** නිහරිතං.
 - සො **මක්ඛිතචක්ඛු** රාජගහං පාවිසි.
 - රාජා තෙනෙව **දිව්සාවසෙසෙන** මෙදතලුම්පං සම්පාපුණි.
 - සො ඤාතිසංඝං **නිසභො** භරිත්වා ... සග්ගමුපෙති.
 - බුද්ධොති ඛො ඝොසමත්තම්පි ලොකෙ දුල්ලහං **පභෙව** බුද්ධප්පාදො.
 - තදා සො පරමපීතියා **චුට්ඨරිරො** ...භගවත්තං භත්තෙන නිමන්තයි.
 - සා'හං **වරාකි** (රක්ඛෙය්‍යො) දස්සනමත්තම්පි නාලත්ථං.
- Sā ekassa rañño **abhisekā** hutvā tassa viyogadukkhena dukkhitā.
 - Gilānupatthāko ajegucchī hoti **uccāraṃ** nīharitum.
 - So **okkhittacakkhū** Rājagahaṃ pāvisi.
 - Rājā teneva **divasāvasesena** Medatalumpaṃ sampāpuṇi.
 - So nīṭisaṅghaṃ **nisabho** bharitvā ... saggamupeti.
 - Buddho'ti kho ghosamattampi loke dullabhaṃ, **pageva** buddhuppādo.
 - Tadā so paramapīṭiyā **phuṭasarīro** ... bhagavantaṃ bhattena nimantayi.
 - Sā'haṃ **varākī** (rañño) dassanamattampi nālatthaṃ.

(අ) පහත සඳහන් පද සුදුසු පරිදි යොදා හිස්තැන් පුරවන්න.

(ලකුණු 07 යි)

(ஆ) பின்வரும் சொற்களைப் பொருத்தமானவாறு பயன்படுத்தி இடைவெளிகளை நிரப்புக.

(07 புள்ளிகள்)

(b) Fill in the blanks with suitable words given below.

(07 marks)

ද්වාරං, නිබ්බිදාය, අරහත්තං, සත්ථු,
සුඛාය, සුඛිසා, සුපන්තං

- අහං අධිඨෙ කුලෙ අහොසිං.
- කුලපුත්තො අද්දස පරිජනං
- සප්පුරිසො බහුනො ජනස්ස හොති.
- තස්මිං හි අප්පත්තෙයෙව පිහිතං.
- කුමාරො කුරග්ගෙයෙව පාපුණි.
- දිස්වාන'ස්ස චිත්තං සන්ධාසි.
- හික්ඛුණ්සංඝො ගුණකථං කථෙන්නො විහාරං පටිසති.

dvāraṃ nibbidāya arahattaṃ satthu
sukhāya suṇṇā supantaṃ

- Ahaṃ adḍhe kule ahosiṃ.
- Kulaputto addasa pariṇaṇaṃ
- Sappuriso bahuno janassa hoti.
- Tasmiṃ hi appattheyeva pihitaṃ.
- Kumāro khuraggeyyeva pāpuṇi.
- Disvāna'ssa cittaṃ saṇṭhāsi.
- Bhikkhuṇṇisaṅgho guṇakathaṃ kathento vihāraṃ pavisati.

(ඉ) පහත සඳහන් නිපාත පද අතුරෙන් පහතට පමණක් වාක්‍යය බැගින් ලියන්න.

(ලකුණු 05 යි)

(இ) பின்வரும் நிபாத சொற்களுள் ஐந்துக்கு மட்டும் ஒவ்வொரு வாக்கியம் எழுதுக.

(05 புள்ளிகள்)

(c) Write a sentence each for any five of the following indeclinables.

(05 marks)

එතරහි කිර කීව දුරතො'ව
පුරතො සක්කා සද්ධිං හවෙ
etarahi, kira, kīva, dūrato'va,
purato, sakkā, saddhiṃ, have
